

විපස්සිස්ස නමත්ථු—චක්ඛුමන්තස්ස සිරිමනෝ
සිඛිස්ස'පි නමත්ථු—සඛිඛුතානුකම්පිනෝ

**Vipassissa namatthu-
cakkhumantassa sirīmato
Sikhissa'pi namatthu-
sabbabhūtānukampino**

Homage to Vipassi the Buddha possessed of the eye of wisdom and splendor. Homage to Sikhi the Buddha compassionate towards all beings.

වෙස්සභුස්ස නමත්ථු—නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස—මාරසේනාපමද්දිනෝ

**Vessabhussa namatthu-
nahātakassa tapassino
Namatthu kakusandhassa-
mārasenāpamaddino**

Homage to Vessabhu the Buddha free from all defilements and possessed of great energy. Homage to Kakusanda the Buddha the conqueror of the army of Mara.

කෝණාගමනස්ස නමත්ථු-බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු-විජ්ජමුත්තස්ස සබ්බධි

**Koṇāgamanassa namatthu-
brāhmaṇassa vusīmato
Kassapassa namatthu-
vipparamuttassa sabbadhī**

Homage to Konagamana the Buddha who has shed all defilements and has lived the holy life. Homage to Kassapa the Buddha who is fully freed from all defilements.

අංගීරසස්ස නමත්ථු—සක්කපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමඛදේසේසි—සබ්බදුක්ඛාපනුදනං

**An̄gīrasassa namatthu-
sakyaputtassa sirīmato
Yo imaṃ dhammamaḍesē-
sabbadukkhāpanūdanaṃ**

Homage to Vipassi the Buddha possessed of the eye of wisdom and splendor. Homage to Sikhi the Buddha compassionate towards all beings.

යේ වාපි නිබ්බුතා ලෝකේ—යථාභූතං විපස්සිසුං
කේ ජනා අපිසුණා—මහන්තා විතසාරදා

**Ye cāpi nibbutā loke—
yathābhūtaṃ vipassisuṃ
Te janā apisuṇā—
mahantā vītasāradā**

Those in the world who have extinguished the flames of passion
and have realized through insight things as they really are,
they never slander anyone, they are mighty men who are free from fear.

හිතං දේවමනුස්සානං—යං නමස්සන්ති ගෝතමං
විජ්ජාවරණසම්පන්නං—මහන්තං වීතසාරදං
විජ්ජාවරණසම්පන්නං—බුද්ධං චන්දාම ගෝතමං ‘ති

**Hitaṃ devamanussānaṃ—
yaṃ namassanti gotamaṃ
Vijjācaraṇasampannaṃ—
mahantaṃ vītasāradaṃ
Vijjācaraṇasampannaṃ—
buddhaṃ vandāma gotamanti.**

Gotama the Buddha dear to gods and humans endowed with knowledge and virtue
mighty and fearless. We pay homage to our Great teacher, Supreme Buddha.